

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

හබරාදුව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට හබරාදුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලබමි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ

අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂමව ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1. ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පිරිවැය රු.278,591 ක් වූ පරිභෝගික ද්‍රව්‍ය තොග ඒකක 53 ක් යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ ලෙස ප්‍රාග්ධනීකරණ කිරීමෙන් යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ වටිනාකම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	2025 අවසන් ගිණුම් සකස් කිරීමේදී නිවැරදි කරන බව.	යන්ත්‍රෝපකරණ වටිනාකමින් තොග ඒකක 53 හි අගය ඉවත් කළ යුතුය.
(ආ) රු.මිලියන 4 ක් වූ සුර්යය පැනලවල වටිනාකම යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ යටතේ ගිණුම්ගත කර නොතිබුණි.	2025 අවසන් ගිණුම් සකස් කිරීමේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) සභාවේ ප්‍රාග්ධන වැය ලෙස ගිණුම්ගත කළ යුතු රු.මිලියන 6.37 ක වියදම පුනරාවර්තන වැය ලෙස ගිණුම්ගත කර තිබුණි.	ඉදිරි වර්ෂයේ ගිණුම් සකස් කිරීමේදී නිවැරදි කරන බව	නිවැරදිව වෙන් වෙන්ව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.
(ඈ) සභාවේ සේවකයෙකුගේ වැටුප් රහිත නිවාඩු වෙනුවෙන් අයවියයුතු රු.147,818 ක් වැටුප් හා දීමනා ගිණුමට හර කර තිබීම නිසා වියදම් රු.147,818ක් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරි වර්ෂයේ ගිණුම් සකස් කිරීමේදී නිවැරදි කරන බව.	2025 වර්ෂයේ දී මෙම රු.147,818 ක මුදල සමුච්චිත අරමුදල බැර කර ගෙවිය යුතු වැටුප් ගිණුම හර කළ යුතුය.
(ඉ) වටිනාකම රු.123,000 ක් වූ ආයුධ ලොකර් 02 ක වටිනාකම ලී බඩු හා උපකරණ ලෙස ගිණුම්ගත නොකිරීම නිසා ලී බඩු සහ උපකරණ වටිනාකම අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරි වර්ෂයේදී අවසන් ගිණුම් සකස් කිරීමේදී නිවැරදි කරන බව.	රු.123,000 ක් වූ අදාළ අයිතම ලී බඩු උපකරණ යටතේ ගිණුම්ගත කළ යුතුය.
(ඊ) සතිපොළ භූමිය තුළ වාහන නැවතුම් ඒකකය ඉදිකිරීම සඳහා දරන ලද රු.මිලියන 4.36 ක් වූ ප්‍රාග්ධන වියදම් ඉඩම් සහ ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනීකරණ කර නොතිබීමෙන් ඉඩම් හා ගොඩනැගිලි වටිනාකම අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරි වර්ෂයේදී අවසන් ගිණුම් සකස් කිරීමේදී නිවැරදි කරන බව.	ප්‍රාග්ධන වියදම වූ රු.මිලියන 4.36 ක මුදල ඉඩම් ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනීකරණ කළ යුතුය.

- (උ) සමාලෝචිත වර්ෂය තුළ සිදුකරන ලද ඉදිරි වර්ෂයේදී අවසන් රැඳවුම් මුදල් ණයහිමියන් ලෙස කර්මාන්ත 08 ක් වෙනුවෙන් ගෙවිය යුතු ගිණුම් සකස් කිරීමේ දී ගිණුම්ගත කළ යුතුය. එකතුව රු.721,724 ක් වූ සියයට 10 නිවැරදි කරන බව. රැඳවුම් මුදල් ණයහිමියන් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 09 කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපලේඛනවල දැක්වෙන ශේෂයන් අතර රු.මිලියන 15.39 ක වෙනසක් නිරීක්ෂණය විය.	ඉදිරි වර්ෂයේ ගිණුම් සකස් කිරීමේදී නිවැරදි කරන බව.	වෙනසට හේතු අනාවරණය කරගෙන නිවැරදි කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ස්ථාවර වත්කම් ලේඛනය හා විස්තරාත්මක උපලේඛන ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.මිලියන 41.41 ක් වූ ගිණුම් විෂයයන් 09 ක් විගණනයේ දී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	තොරතුරු සොයමින් පවතින අතර ඇතැම් ශේෂ කපා හැරීමටත් ඇතැම් ශේෂ අදාළ පාර්ශවයන්ට ගෙවීමටත් කටයුතු කරන බව.	අදාළ ගිණුම් විෂයන්වලට අදාළ ශේෂ සත්‍යාපනය කර ගැනීම සඳහා සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

	නීති, රෙගුලාසි යොමුව	රීති, ආදියට	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්.දේශය
(අ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ, මු.රෙ. 371 (ඇ)		2012 වර්ෂය හා 2015 වර්ෂය අතර කාලසීමාව තුළ අවස්ථා 10 කදී නිලධාරීන් 06 දෙනෙකු ලබාගත් රු.163,073 ක් වූ අත්තිකාරම් පියවා නොතිබුණි.	අත්තිකාරම් ලබා ගන්නා නිලධාරීන්ට ලිපි යොමු කර ඇති බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව අත්තිකාරම් පියවීම සිදු නොකළ නිලධාරීන් සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ගගත යුතුය.
(ආ)	2009 අප්‍රේල් 16 දිනැති අංක 09/2009 දරන රාජ්‍ය පරිපාලන වක්‍රලේඛයේ (iv)		පැමිණීම හා පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රය මගින් සනාථ කිරීමකින් තොරව නිලධාරීන් 28 දෙනෙකුට අතිකාල පැය 1805 ක් සඳහා	ඉදිරියේ දී ඇඟිලි සලකුණු වේලාවයොදාගෙන ගෙවීම් සිදු කරන බව.	වක්‍රලේඛ විධිවිධාන වලට අනුකූල නොවී ගෙවීම් කළ නිලධාරීන් සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගත

(ඇ) වන වගන්තිය රු.244,612 ක් ගෙවා තිබුණි. යුතුය.
 දකුණු පළාත්, සභාවට අයත් කඩ කාමර 23 ක් පැවති ගැටළුකාරී වක්‍රලේඛ විධිවිධාන
 පළාත් පාලන සභා 2021 වර්ෂයෙන් පසුව තත්ත්වය පිළිබඳ කඩකිරීම
 කොමසාරිස්ගේ ගිවිසුම් අත්සන් කර නොතිබුණි. සාකච්ඡා කර ගිවිසුම් ගත සම්බන්ධයෙන්
 2010 දෙසැම්බර් 27 දිනැති අංක 2010/01 දරන නිලධාරීන් වගකීමට
 වක්‍රලේඛයේ 05 යටත් කළ යුතුය.
 ඡේදය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ ආදායම ඉක්ම වූ පුනරාවර්තන වියදම රු.මිලියන 49.23 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ආදායම ඉක්ම වූ පුනරාවර්තන වියදම රු.මිලියන 39.97 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

		2024				2023			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
(i) වරිපනම් හා බදු	රු. 18,931,000	රු. 41,194,611	රු. 26,689,088	රු. 45,754,932	රු. 19,025,000	රු. 18,919,067	රු. 19,673,584	රු. 31,249,409	
(ii) කුලී	9,055,000	9,194,031	12,149,228	2,086,128	5,873,000	2,593,077	1,631,732	5,041,325	
(iii) බලපත්‍ර ගාස්තු	11,401,000	21,254,703	21,255,203	29,900	10,000,000	9,489,752	9,516,052	30,400	
(iv) වෙනත් ආදායම්	198,496,450	29,878,852	19,506,171	54,864,828	19,415,000	30,882,385	30,882,385	44,492,147	
	237,883,450	101,522,197	79,599,690	102,735,788	54,313,000	61,884,281	61,703,753	80,813,281	

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 159 (i) වගන්තිය ප්‍රකාරව හිඟ කඩකාමර කුලී අය කර නොගැනීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසාන දිනට රු.මිලියන 2.09 ක හිඟයක් පැවතුණි.	තවදුරටත් රු.943,300 ක් හිඟව පවතින බව.	හිඟ ශේෂ නොපමාව අය කර ගත හැකි වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර ඒ අනුව හිඟ ශේෂයන් අය කර ගත යුතුය.
(ආ) අභංගම උප කාර්යාලයට අයත් 2022 වර්ෂයේ බදු දී තිබුණු පොදු වෙළඳ සංකීර්ණයේ කඩකාමර 12 ක රු.943,300ක එක්වත් මුදල් 2024 දෙසැම්බර් 31 දින වන විටත් අය කරගෙන නොතිබුණි.	ඒ පිළිබඳ කඩිනමින් දැනුවත් කළ බව.	නියමිත පරිදි එක්වත් මුදල් අය කර නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගගත යුතු අතර එක්වත් මුදල් අය කර ගත යුතුය.
(ඇ) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් උසාවි දඩ වෙනුවෙන් රු.735,500 ක් හා මුද්දර ගාස්තු වෙනුවෙන් රු.මිලියන 51.89 ක් ලැබිය යුතුව තිබුණි.	උසාවි දඩවලින් රු.300,000 ක උපකල්පිත ශේෂයක් අය වීමට පවතින අතර මුද්දර ගාස්තුවලින් රු.500,000 ක උපකල්පිත ශේෂයක් පවතින බව හා මුද්දර ගාස්තුවලින් රු.11,000 ක් කපා හැරීමට ඉදිරියේ දී කටයුතු කරන බව.	සත්‍ය වශයෙන් අය විය යුතු ශේෂ හඳුනාගෙන අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 වර්ෂයේ රු.මිලියන 4 ක් වැය කර සභා ගොඩනැගිල්ලෙහි සවි කළ විදුලි සෝපානය 2023 වර්ෂයෙන් පසුව ක්‍රියාකාරී තත්ත්වයේ නොපැවතුණි.	අළුත්වැඩියාව සඳහා ඇස්තමේන්තු කැඳවා ඇති මුත් තවදුරටත් මිල ගණන් ඉදිරිපත් වී නොමැති බව.	මෙම ගොඩනැගිල්ලට විදුලි සෝපානයක අවශ්‍යතාවයක් තිබේද යන්න යළි සලකා බලා සෝපානය අළුත්වැඩියාවට හෝ එය භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 2018 හා 2019 වර්ෂවල දී රු.මිලියන 3.2 ක සාමාන්‍ය ආදායමක් උපයා ගෙන තිබුණු දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ඉතා ආකර්ශණීය ස්ථානයක් වූ ජෝවි ළමා උද්‍යානය 2020 වර්ෂයෙන් පසුව නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොකර නිශ්කාර්යයව පැවතීම නිසා සභාවට ආදායම් අහිමි වී තිබුණි.	කොරෝනා වසංගත කාලය තුළ මෙය භාවිතා කර නොතිබීමෙන් විශාල ලෙස හානි සිදු වී ඇති අතර භාවිතා කළ හැකි තත්ත්වයට පත් කර ආදායම් උපයා ගැනීමට යොදා ගන්නා බව.	භාවිතා කළ හැකි තත්ත්වයට පත් කර ආදායම් උත්පාදනය සඳහා යොදාගත යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභා බල ප්‍රදේශය තුළ සමාලෝචිත වර්ෂයේ දී රැස්කර තිබුණු නොදිරන කසළ මොන්රෝවියාවත්ත කසළ අංගනයට බැහැර කිරීම වෙනුවෙන් රු.මිලියන 2.63 ක් වැය කර තිබුණි. කසළ කළමනාකරණය සඳහා යොදවා ගන්නා ට්‍රැක්ටර් වෙනුවෙන් ඉන්ධන වියදම රු.මිලියන 10.54 ක් ද එහි යෙදෙන සේවකයින්ගේ වැටුප් හා දීමනා වශයෙන් රු.මිලියන 23 ක් වැය කර තිබුණු අතර මෙම කසළ ප්‍රතිචක්‍රීයකරණය කර ආදායමක් උපයා ගැනීමට සභාව කටයුතු කර නොතිබුණි.	කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සැලසුම් කොට පළාත් පාලන කොමසාරිස් වෙත ඉදිරිපත් කර ඇති බව.	කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කර ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ කටයුතු විධිමත්ව සිදු කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 2020 වර්ෂයේ දී රු.මිලියන 5.85 ක් වැයකර ස්ථාපිත කර තිබුණු ජීව වායු ඒකකය ආරම්භ කර මාස 6ක් ඇතුළත දිනකට ජීව වායු සහ මීටර් 100 ක් නිෂ්පාදනය කිරීම සහ උත්පාදනය වන ජීව වායුව ආදාහනාගාරයේ භාවිතා කළ හැකි පරිදි පද්ධතිය සවි කිරීම අරමුණ වූ නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එකී අරමුණුවලට ළඟා වී නොතිබුණි.	නිපදවන ජීව වායු ප්‍රමාණය මිනුම් කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවත් මෙම ඒකකය සවි කළ පසු භාවිතා කළ ගැස් ප්‍රමාණය පහළ ගොස් ඇති බව.	ජීව වායු ඒකකය ස්ථාපිත කොට නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත අරමුණු සඳහා කඩිනමින් ළඟා වන පරිදි කටයුතු කළ යුතුය.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ සේවය කළ විශ්‍රාමික හා සේවය හැර ගිය සේවකයින් 14 දෙනෙකු වෙත 2015 වර්ෂයේ සිට ලබා දුන් සේවක ණය වෙනුවෙන් අයවිය යුතු රු.මිලියන 1.82 මුදලක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් අය කර නොගෙන හිඟව පැවතුණි.	ලිපි මගින් දැනුවත් කර කඩිනමින් අය කර ගැනීමට කටයුතු කරන බව.	සේවක ණය කඩිනමින් අයකර ගැනීම සඳහා කටයුතු කළ යුතුය.
(ආ) 2001 අගෝස්තු 22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2001 හි සඳහන් විධිවිධානවලට අනුකූල නොවන පරිදි, වසර 05 ක සේවා කාලය ඉක්මවා නිලධාරීන් 04 දෙනෙකු 2009 වර්ෂය හා 2018 යන වර්ෂ අතර කාලයක සිට සභාවේ සේවයේ නිරත බව නිරීක්ෂණය විය.	ස්ථාන මාරු ඉල්ලා ඇති බව හා නිලධාරීන් 03 දෙනෙකුට ස්ථාන මාරු ලැබී නොමැති බව.	වසර 05 කට වැඩි සේවා කාලයක් සභාවේ සේවය කළ නිලධාරීන් ස්ථාන මාරු ප්‍රතිපත්තීන් අනුව ස්ථාන මාරු කිරීම සඳහා කටයුතු කළ යුතුය.